

සිංහ සුත්‍රය

(අ.නි. II, වත්තක නිපාත, 66 පිට)

සිංහයකගේ ගර්ජනාව උපමා කර ගනිමින් දේශීත මෙම සූත්‍රය අංගුත්තර නිකායේ වතුක්ක තිපාතයෙහි ඇතුළත් වන්නකි. මෙම සූත්‍රයෙන් භාග්‍යවතුන් වහන්සේ ලොව දේශනා කළ ධර්මයෙහි පවත්නා ගාමිහිරත්වයත් සුවිශේෂත්වයත් විස්තර කෙරේ. සිංහයකගේ වර්යාව විස්තර කොට එය උපමා වශයෙන් තබා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගුවණය කිරීමෙන් දිරසායුෂ්ක දෙවියන් තුළ හටගන්නා ආකල්පය මෙහිලා පැහැදිලි කොට ඇත.

වනයෙහි වෙසෙන සතුන් අතරින් රුපු වශයෙන් සැලකන සිංහයා පස්වරුවෙහි තමන් සිටින තැනින් නැගිට එමියට බසියි. ඉන්පසු අවට සිවිදෙස මැනැවින් පරික්ෂා කොට බලයි. මෙලෙස හාත්පස බලා තුන් වරක් සිංහනාද කොට ගොදුරු පිණිස නික්මෙයි. සිංහයාගේ මෙම ගර්ජනාව අසන වනයෙහි අනෙක් සත්තු බියට සත්ත්‍රාසයට පත්ව ඇතින් ඇත්ත දිව යති. බෙනවල වෙසෙන සත්තු එම බෙනයන්හි තව තවත් ඇතුළට රිංගති. ජලයෙහි වෙසෙන් මත්ශ්‍යයන් ආදි සත්තු ජලයෙහි තව තවත් යටට වදිති. වනයෙහි ගොඩිම වෙසෙන සත්තු තව තවත් වවනයෙහි ඇත්ත පලා යති.

එපමණක් නොව රජවාසලෙහි වෙසෙන දළ ඇත්තු පවා මෙම ගර්ජනාව ඇසුවහොත් තමන් බැඳ තිබෙන තියුණු රිහැන් සිද බිඳ දීමා හිස් ලු ලු අත දිව යති. වන සතුන් අතර නායකයා ලෙස සැලකන සිංහයාගේ මෙබදු මහේශාකා බවත් පවතී. දළ ඇතුන් සහිත සියලු වත්සන් සිංහයාගේ නායායට කෙතරම් බියක් පවතී ද යන්න මෙමින් පැහැදිලි වේ.

මෙපරිදීදෙන් යම් කලෙක් අරභත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී ‘සක්කාය මේ ය, සක්කාය සමුද්‍ය මේ ය, සක්කාය නිරෝධය මේ ය, සක්කාය නිරෝධ ගාමිනී මාවත මේ ය’ යනුවෙන් ප්‍රකාශ කරති. ‘සක්කාය’ යනු සත්ත්ව ජීවිතය සම්බන්ධ සියලු අත්දැකීමින් යථා ස්වභාවයයි. එනම් පංචපාදානස්කන්ධයයි. වෙනත් ලෙපකින් කියතොත් සත්ත්වයා අත්විදින දුක් සමුදායයි. ඒ අනුව සක්කාය යනු ‘පංචපාදානස්කන්ධය’ නැතහොත් ‘දුකට’ කියන නමකි. පංචපාදානස්කන්ධය විස්තර කරමින් භාග්‍යවතුන් වහන්සේ දුකත් දුකට හේතුවත් දුක නැති කිරීමත් දුක නැති කිරීමේ මාවතත් යන වතුරාරය සත්‍යය ලොවට පහදා දෙති. මෙලෙස වතුරාරය සත්‍ය සංඛ්‍යාත ධර්මය ලොවට දේශනා කිරීම සිංහනාදයක් බදු වූවති.

භාග්‍යවතුන් වහන්සේ ලොවට ධර්මදේශනා කිරීම ආරම්භ කරමින් දෙසු පළමු දේශනාව වූ ධම්මවක් සූත්‍රයේ දී දුක විස්තර කරමින් ‘ඉපදීම, මහලුවීම, ලෙඩ්වීම, මරණය ...’ ආදි කරුණු දක්වා ඒ සියලුළු කැටිකොට ‘සංඛිත්තේන පංචපාදානක්ධන්ධා දුක්ධා’ යනුවෙන් ‘පංචපාදානස්කන්ධය දුක’ වශයෙන් පැහැදිලි කළහ. එනම් අවධාරා සහගතව හටගන්නා රුප, වේදනා, සංක්ෂාණ, සංඛාර, වික්ෂාණ යන ස්කන්ධ පංචය ‘මම ය, මගේ ය, මගේ ආත්මය ය’ වශයෙන් ගැනීමෙන් දුක හටගනී. ඇසු, කන, නාසය, දිව, කය, මන යන ඉන්දිය හය මස්සේ රුප, ගබ්ද, ගන්ධ, රස, පොටියිබි, ධම්ම යන අරමුණු ගැනීමේ දී එවා නිතා, සැප, පුහ, ආත්ම වශයෙන් අවධාරා සහගතව ගැනීම නිසා සියලු දුක් සමුදාය හටගනී. යමකු තම ජීවිතයේ කිසියම් අත්දැකීමක් ලැබීම යනු ඉහත දුක්වූ පරිදි ඇසු ආදි ඉන්දිය මස්සේ රුපාදි අරමුණු ගැනීමයි. මෙම අත්දැකීමින් ස්වභාවය නම් එය පෙර නොතින් හටගෙන ඉතිරි නැතිව තිරුදේද අස්ථිම (අහුනා සම්හානං පුහාන න හවිස්සනි). හේතු ඇති විට ඇසු ආදි ඉන්දිය මස්සේ රුපාදි අරමුණු ගැනීමයි. මෙම අත්දැකීමින් ස්වභාවය නම් එය පෙර නොතින් හටගෙන ඉතිරි නැතිව තිරුදේද (අස්ථිම අසනි ඉදා න හෝති) වේ. එනම් හේතු ඇති විමෙන් එම අද්දකීම් ඉතිරි නැතිව පිළිබඳ අද්දකීම් ලැබෙන (අස්ථිම සති ඉදා නොති) අතර හේතු වෙන් විමෙන් එම අද්දකීම් ඉතිරි නැතිව තිරුදේද (අස්ථිම අසනි ඉදා න හෝති) වේ. එනම් හේතු ඇති විමෙන් අද්දකීම් ලැබෙන (ඉමස්ස උජ්පාදා ඔදා උජ්පාදා ඔදා නිරුප්පෙකිනි) වේ.

ඇසු ආදි ඉන්දියකින් අරමුණක් ලැබීමේ දී රුප, වේදනා, සංක්ෂාණ, සංඛාර, වික්ෂාණ යන ස්කන්ධ පංචය එකට ම හටගන්නා අතර මොහොත්කින් එම පහ ඉතිරි නැතිව එකට ම තිරුදේද වේ.

එෂභත් අප කුළ පවත්වා අවිද්‍යාව හේතුවෙන් මෙම නිරැද්ධ වූ අතිතය ස්ථීරව නිත්‍ය වශයෙන් ඇති දෙයක් සේ ගෙන ඒ කුළ සිත පවත්වයි. සංසාරගත සත්ත්වයා මසවා ගෙන සිටිවා මහා බර මෙයයි. තමා අතිතයේ ලද අද්දකීම් පිළිබඳ නැවත සිතිමේ දී අතිත සිද්ධිය අරමුණු කොට වර්තමානයේ ද හටගන්නේ පාච්චාදානාස්කන්ධයක් බව නොදැන්නාකමින් එම අද්දකීම්වලින් දුක් සැප අත්විදී. සිහිය, දැනුම හා තුවණ නැති සිතක ස්වභාවය නිරැද්ධ වූ අතිතය ඇති දෙයක් සේ ගැනීමයි. දුක හටගන්නේ මෙම අනවබෝධය නිසයි. මෙබදු තත්ත්වයක් මත රුපාදි ස්කන්ධ පංචකය හතරාකාරය බැඟින් අවිද්‍යා සහගතව විතර්කනය කරයි. එනම්,

රුපං අත්තනේෂ් සම්බුද්ධස්සති

(රුපය ආත්ම වශයෙන් සලකයි).

රුපවන්නං වා අත්තනං

(ආත්මය රුප සහිත ව්‍යවක් ලෙස හෝ සලකයි).

අත්තනී වා රුපං

(ආත්මය කුළ රුපය ඇතැයි කියා හෝ සලකයි)

රුපස්මිං වා අත්තනං

(රුපය කුළ ආත්මය ඇතැයි කියා හෝ සලකයි)

රුපය පිළිබඳව මෙලෙස සිතන ආකාරයෙන් වේදනා, සක්ෂේදා, සංඛාර, වික්ෂේදාණ පිළිබඳව ද මෙලෙස වරදවා තේරුම ගැනීම නිසා තමා දකින, අසන, ගද සුවඳ විදින, රස විදින, පහස ලබන, සිතන දැ තිත්‍ය, සුහ, සැප ආත්ම වශයෙන් සලකා ඒ කුළ ප්‍රමාදයට පත් වේ. සත්ත්ව සන්තාගත දුක හටගන්නේ මේ අයුරිනි. ‘සක්කාය’ යනු ස්කන්ධ පංචකයට කියන තමකි. ‘සක්කාය දිටියි’ යනු එම ස්කන්ධ පංචකයට උපාදාන කොට ගැනීමයි. දුක යනුවෙන් හාගාවතුන් වහන්සේ විස්තර කළේ මෙම යථාර්ථයයි. යමෙක් මෙය දුක වශයෙන් මැනැවීන් තේරුම ගත්තේ ද එපමණට ඔහු දුකට හේතුව වූ තාශ්ණාව තේරුම ගත්තේ වේ. දුක හා දුකට හේතුව යමෙක් මැනැවීන් තේරුම ගත්තේ ද එපමණට තාශ්ණාවෙන් දුරු ව දුක්බ නිරෝධය ඇසුරු කළේ වේ. එපමණට ඔහු දුක්බ නිරෝධගාමීනි පටිපදාව වූ ආර්ය අෂ්ට්‍රාංගික මාර්ගයේ ගමන් කළේ ද වේ. මෙලෙස වතුරාපය සත්‍යය ම ක්‍රමයෙන් අනුගමනය කළේ වේ.

මෙම අවබෝධයත් සමග තමාගේ සමස්ත ජීවිතය පිළිබඳව මනා අවබෝධයක් ලබා දුකෙහි හටගැනීම හා නිරෝධය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කර ගති. ඒ අනුව ජරා, මරණයන්ට හේතුව උපත (ජාති) බවත් උපතට හේතුව කර්ම සකස් කර ගැනීම (හවය) බවත් හවයට හේතුව උපාදන බවත් උපාදානයන්ට හේතුව තාශ්ණාව බවත් තාශ්ණාවට හේතුව වේදනා බවත් වේදනාවට හේතුව ස්පර්ශය බවත් ස්පර්ශයට හේතුව ආයතන හය (සලායනන) බවත් සලායනයන්ට හේතුව නාමරුප බවත් නාමරුපයන්ට හේතුව වික්ෂේදාණය බවත් වික්ෂේදාණයට හේතුව වේදනා (සංඛාර) බවත් සංඛාරයන්ට හේතුව අවිද්‍යාව බවත් වශයෙන් පටිවිවසමුප්පාදය පිළිබඳ මනා අවබෝධයක් ඇති වේ. ඇස්, කන් ආදි ඉන්දියයන්ට රුප, ගබ්දාදිය ලැබේමේ දී ඒවා කළින් තිබු දේ ලෙසත් අත්දකීමෙන් පසු ඉතිරි වන ලෙසත් වශයෙන් වරදවා ගත හොත් ජරා, මරණයන්ගෙන් වන දුක් තමා වෙත සම්පූර්ණ වේ. යමෙකු තම ජීවිතයේ දුකින් නිදහස් වීමට අපේක්ෂා කරන්නේ නම් ඉහත දුක්වී වරදවා තේරුම ගැනීම නම් වූ අවිද්‍යාව දුරු කළ යුතු වේ. තමා ලබන සියලු අද්දකීම් පෙර නොතිබේ හටගෙන ඉතිරි නැතිව නිරැද්ධ වන ස්වභාවයෙන් යුත්ත වූවක් බවට තම සිහිය හා තුවණ යළි යළිත් ප්‍රහුණු කළ යුතු වේ. මෙමගින් අවිද්‍යාව ක්‍රමයෙන් දුරුවන අතර එපමණට අවිද්‍යා සහගත සංඛාර, වික්ෂේදාණ, නාමරුප, සලායනන, එස්ස, වේදනා දුරුවන අතර ක්‍රමයෙන් තාශ්ණා, උපාදන, හව, ජාති, ජරාමරණයන්ගෙන් නිදහස් වීමට ද අවකාශ සැලසේ.

මෙහිලා දුකින් නිදහස් වීමේ ඒකායන මාවත වශයෙන් කථාගතයන් වහන්සේ පනවා වදාලේ සතර සතිපටියානයයි. එනම්,

1. කයෙහි කය අනුව සිහියෙන් හා නුවණීන් බැලීම නම් වූ කායානුපස්සනාව
2. වේදනාවන්හි වේදනා අනුව සිහිනුවණීන් බැලීම නම් වූ වේදනානුපස්සනාව
3. සිතෙහි සිත අනුව සිහි නුවණීන් බැලීම නම් වූ විත්තානුපස්සනාව
4. සිතිවිලි හෙවත් ධර්මයන් අනුව සිහිනුවණීන් බැලීම නම් වූ ධම්මානුපස්සනාව

මෙලෙස කාය, වේදනා, විත්ත, ධම්ම යන සතර තැන්හි සිහිය හා වැඩු පමණට රුප, වේදනා, සක්ෂ්‍යා, සංඛාර, වික්ෂ්‍යාණ යන ස්කන්ධ පංචය පිළිබඳ යථා ස්වභාවය අවබෝධ වී දුකින් නිදහස්වීමට අවස්ථාව උදාවේ.

මෙලෙස පටිච්ච සමූප්පාදය පදනම් ව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන තිලක්ෂණය අනුව සක්කාය නම් වූ පංචපාදානස්කන්ධය අරහයා හාගුවතුන් වහන්සේ දේශනා කරන කළුහි දිරසායුෂ්ක දෙවිවරුන්, බ්‍රහ්මවරුන් බියට තැකි ගැනීමට පන්වන බව සඳහන් වේ. ශ්‍රී සංධර්මයෙහි පවත්නා සුවිශේෂත්වය වන්නේ දුකින් නිදහස්වීමට මග පෙන්වන මෙම විමුක්ති මාර්ගයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කම්මස්සකතා සම්මා දිවිධිය පදනම්ව වදාල ස්වරුග මාර්ගය හෙවත් සුගතිගාමීවීමේ මග වෙනත් ආගමික ගාස්තාවරුන් ද දේශනා කරන ලද්දක් බැවින් එය බුදුහමේ සුවිශේෂත්වය හෝ අනනාතාව ප්‍රකාශ කරන්නක් නොවේ. බුදුහමේ සුවිශේෂත්වය විදාහ දුක්වෙන්නේ හේතුව්ල න්‍යාය, ඉදෑප්පවිවතාව, ආර්ය න්‍යාය ආද නම්වලින් දුක්වෙන 'පටිච්ච සමූප්පාදය' පාදක කර ගනීමින් දේශිත වතුරාර්ය සත්‍ය දේශනයයි. මෙමින් දුකින් නිදහස් වීමේ පැහැදිලි මාවත විස්තර කර තිබේ. මෙබද දුරුලහ බුද්ධේය්තපාද කාලයක උපත ලද සත්පුරුෂ නුවණුති මනුෂ්‍යයන්ගේ ප්‍රධාන ජීවිත අහිලායය විය යුත්තේ මෙම දහම් හැකිතාක් දුරට ගුවණය කොට ගුෂ්තමය ප්‍රඥාවත් එය හැකිතාක් දුරට තිතර නුවණීන් මෙනෙහි කරමින් වින්තාමය ප්‍රඥාවත් සමඟ විද්‍යාකනා වශයෙන් සිත වඩිත් එම දැනුම ස්ථාවර කරමින් හාවනාමය ප්‍රඥාවත් සම්පූර්ණ කර ගැනීමයි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ තම සිහිය (සිහිය) හා නුවණ (ප්‍රඥාව) දියුණුවට පත්වීමයි. එපමණට සද්ධා, විරිය, සති, සමාධි, පක්ෂ්‍යා යන ඉන්දිය ධර්ම වර්ධනය වෙමින් ඇස්, කන් ආද තම ඉන්දිය (හෙවත් ආයතන) දියුණු තියුණු වීමයි. අවිදාහ දුරුවන ලෙසත් ප්‍රඥාව වැඩින ලෙසත් සිත හාවිත කළ පමණට තම ඉන්දිය දියුණු වී තමා අසන, දැකින දේ තුළින් තමා වෙත පැමිණෙන දුක් තුමයෙන් වැය වී යයි. එපමණට තම ආධ්‍යාත්මික සතුට සැනසුම වර්ධනය වේ. තමා ලද දුරුලහ මිනිසත් හවයෙන් හා දුරුලහ බුද්ධේය්තපාදයෙන් ප්‍රතිඵල තෙලා ගතතා වන්නේ එවිටයි.

'යදා බුද්ධේර් අනික්ෂ්‍යාය ධම්මවකක් පවත්තයි,
සද්ධ්වකස්ස ලෝකස්ස සත්‍යා අප්පරිපුග්ගලෝ.'

'සක්කායුක්ව නිරෝධක්ව සක්කායස්ස ව සම්හවයා,
අරියං වටියංගිකං මග්ගං දුක්ඛුපසම්ගාමීනා.'

අසමසම වූ ගාස්තා වූ බුදුරජාණන් වහන්සේ යම් කළෙක වතුරාර්ය සත්‍යාවබෝධය කොට සක්කාය (පංචස්කන්ධය) පිළිබඳවත් එහි සමූද්‍යත් නිරෝධයන් පංචපාදනස්කන්ධ නිරෝධ කිරීමේ මාවත වූ ආර්ය අෂ්වාංගික මාර්ගයත් ලොවට දේශනා කරන් ද

‘යේම් දිසාපුකා දේවා වන්නවන්නෝ යසස්සීනෝ’

‘නිතා සන්තාසමාපාදු සිහස්සවිනරේ මිගා.’

‘අවේනිවන්තා සක්කාය අනිවිවා කිර හෝ මයෙ, සුත්‍රා අරහනෝ වාක්‍ය විජ්‍යාත්තස්ස තාදිනෝ’නි.’

තාදි ගුණයෙන් යුතු කෙලෙසුන්ගෙන් මිදුණු ඒ අර්හත් වූ හාගාවතුන් වහන්සේගේ ධර්මය අසා “හවත්ති, අපි සක්කාය නම් වූ පංචුපාදානස්කන්ධය ඉක්මවා නොගියාපු ලොව අනිත්‍යය යැ”යි කියා ඒ වර්ණවත් කිරීමෙන් දිරෝපුම්ක දෙවිවරු බිඟ පත් වූවාපු සිංහයාට බිඟ වූ මුවන් මෙකන් සන්ත්‍රාසයට පත් වූහ.

දෙවියන් මරුන් බහුන් සහිත තුන් ලොව කම්පා කොට තුන් ලොවට අමා මිහිරක් වූ මුළු තුන් ලොව මෙමත් - ප්‍රජා නමැති වර්ෂාවෙන් නැහැවූ ශ්‍රී සද්ධර්මයෙන් අප ජීවිතයට ද පළ තෙලා ගත හැකි වන්නේ මෙම ගම්හිර වූ අරථ සහිත වූ ධර්මය ගුවණය කළ පමණවයි. ඒ සඳහා අප්‍රමාදීව කළුනාන මිතු ආශ්‍ය, සද්ධර්ම ගුවණය, යෝගීසේ මනසිකාර නමැති ධර්මයන්ගෙන් උපකාර ලබමින් ගිල, සමාධි, ප්‍රජා නමැති ත්‍රිවිධ ශික්ෂාවෙහි නොපමාව නියැලීමට අදිවන් කර ගනිමු. ඒ සඳහා පරිවිවසමුජ්පාදය පදනම් කොට ගත් ස්කන්ධපංචකයේ අනිත්‍යතාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් ආරම්භයේ දී ම ඇති ගැනීම අත්‍යවශ්‍ය වේ.

තෙරුවන් සරණය !

සියලු සත්ත්වයේ සුවපත් වෙත් වා !

{පැසදිනා හි ලොස් ඇන්ජ්ලිස් බොංද්ධ විභාරය - ධර්මවාරිකා වැඩසටහන

(බු.ව. 2560 පොශොන්) 5/27/2016}

(දායකත්වය :- දොන් ධර්මසේන මහත්මා සහ දුදරුවන්)